


බස්නාඩිර පලාත් රාජ්‍ය සේවයේ ප්‍රාථමික අරධ ශිල්පීය සේවා ගණයේ අරක්ෂාම් තහතුවට  
බද්වා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාලය

- |     |   |   |  |  |  |
|-----|---|---|--|--|--|
| 01. | සම්බන්ධ වන ආයතන   |   |  |  |  |
| 1.1 | දෙපාර්තමේන්තුව  | යොමු අංකය   | දිනය   |  |  |
| 1.2 | අමාත්‍යාංශය   | යොමු අංකය   | දිනය   |  |  |
| 1.3 | කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජනරාල්<br>විසින් තනතුර අනුමත කිරීම | යොමු අංකය DMS/D/පොදු  | දිනය : 2012.12.19  |  |  |
| 1.4 | ප්‍රධාන ලේකම(බ.ප)ගේ නිර්දේශය                              | යොමු අංකය CSO/PTR/11/3  | දිනය : 2014.06.11<br>+1/12   |  |  |
| 1.5 | වැළුප් හා සේවක සංඛ්‍ය අකාමියන්<br>සභාපති නිර්දේශය         | යොමු අංකය   | දිනය   |  |  |
| 1.6 | බස්නාඩිර පලාත් රාජ්‍ය සේවා අකාමියන්<br>සභාපති නිර්දේශය    | යොමු අංකය 1/4/2/5/103   | දිනය 2014.08   |  |  |
| 1.7 | රු ආන්පුකාරත්තමාගේ අනුමැතිය                               | යොමු අංකය   | දිනය   |  |  |
| 02. | ප්‍රකිරීම බලධාරීය   |   |  |  |  |
|     | ත්‍රියාන්තක වන දිනය                                       |   |  |  |  |
|     |   | - තනතුර අදාළ අමාත්‍යාංශයේ ලේඛම්වරයා එව්.  |  |  |  |
|     |   | - මෙම පරිපාලය ගරු ආන්පුකාරත්තමා අනුමත කළ දින සිට<br>ත්‍රියාන්තක එව්. අරක්ෂාම් තනතුර යදා මේ දේවා<br>ත්‍රියාන්තක බද්වා ගැනීමේ පරිපාලි එක් පරිපාලි වලින්<br>ගෙන්නා ලද කිසිදු ත්‍රියාන්තකයකට හානියක් ගොවන පරිදි<br>පරිවිතින්නා කරනු ලැබේ. |  |  |  |
| 03. | සේවා ගණය පිළිබඳ විස්තර                                    |   |  |  |  |
| 3.1 | සේවා ගණය  |   | - ප්‍රාථමික අරධ ශිල්පීය  |  |  |
| 3.2 | ප්‍රශ්න   |   | - III, II, I හා විශේෂ ප්‍රශ්න  |  |  |
| 3.3 | පැවත්තන කාර්යයන් පිළිබඳ පොදු<br>නිර්වචනය                  |   | - ආයතනයන්ගේ කාර්යයන් ඉදු නිරීම හා පටිඵා ගෙන<br>යාමූදී අවශ්‍ය වන මූලික ප්‍රාග්ධන ස්ථානයට අදාළ<br>වන (දිනිකිරීම, නාඩින්තු හා අප්‍රේවිඩියා වැනි)කාර්යයන්<br>අනුරින් තාක්ෂණික හා ටැක්සිය අධ්‍යාපන නොමිශන්<br>සභාව විසින් නිශ්චාලය කරනු ලැබේ ඇත් පරිදි ණානික<br>වැන්තීය තුළප්‍රාග්ධන (NVQ) දෙවැනි හා තුන්වැනි<br>මෙවුමෙන් නොඅඩු මෙවුමක ප්‍රේරණ/ කාර්මික<br>නිපුණතාවන් අවශ්‍ය වන්නා යුතු කාර්යයන් මෙම නිලධාරී<br>ගණයට පැවතීම්. මෙම කාර්යයන් අනුරින්<br>පත්කිරීම්බලුධරයා විසින් එ එ තනතුරට අදාළ වි<br>විශේෂීන කොට දක්ඩු ලබන කාර්යයන් තනතුරට<br>පැවතීම්. |  |  |
| 3.4 | කාර්යයන් පැවතීම   |   | - ප්‍රශ්න ගෙනව කාර්යයන් පැවතීමක් සිදු ගොනාකරන ආනර<br>මෙම සේවා ගණයට පැවතීමන කාර්යයන් අනුරින් සිනැල<br>කාර්යයන් සේවයේ අවශ්‍යතාව මත පෙන්වන්යේ හා<br>කුයලතාවේ පදනම් කොටගෙන ඕනෑම ප්‍රශ්නයක<br>නිලධාරීන් අදාළ සේවයන් ප්‍රාග්ධන විසින් ප්‍රාග්ධන පැවතීම් සැකිය.   |  |  |
| 04  | තනතුර ස්ථාවරය   |   | - ස්ථිර, විශ්‍රාම වැළුප් සම්භාවනය  |  |  |



- 05 වැටුප  
 5.1 වැටුප නොත් ආකෘති - PL2 -2006 A  
 (රාජා පරිපාලන වත්තලේ 06/2006(IV)අනුව)  
 5.2 වැටුප පරිමා මය - රු.12,210 -10x130 -10x145 -10x160 -12x170 - 18,600

5.3 ගෝණී ක්‍රමයට අදාළ ආරම්භක වැටුප පියවර

ගෝණීය	වැටුප පියවර	වැටුප තලය (රු.)
III	පියවර 01	රු.12,210/-
II	පියවර 12	රු.13,655/-
I	පියවර 22	රු.15,120/-
විශේෂ ගෝණීය	පියවර 32	රු.16,730/-

06 අධ්‍යාපන අයන් තහනුරු / තහනුරු

6.1 අනුමත තහනුරු නාම ,අනුමත තහනුරු සංඛ්‍යාව හා උච්ච පැවැරන කාර්යයන්

අනුමත තහනුරු නාම	තහනුරු අනුමත ගෝණීය	අනුමත තහනුරු සංඛ්‍යාව	කාර්යයන්
අරක්කැමි	III, II, I හා විශේෂ ගෝණීය	100	ආහාර පිළිගෙල කිරීම, ආහාර පිළිගෙල කරන අප්පානය පවිතුව මතා ලෙස පවත්වාගෙන යාම, නියමිත ප්‍රමිතින් හා ආහාර විවේරු පිළිබඳ අවබෝධයක් ලබා ගෙන ආහාර සකස් කිරීම, ආහාර කළ තත්‍ය ගැනීම පිළිබඳ විශේෂ ක්‍රමලේඛනයන් යොදා ගැනීම හා පෝෂණ ගුණය රැකෙන පරිදි ආහාර රසවත් ව පිළිගෙල කිරීම.

6.2 උකාබද්ධ නිලධාර සංඛ්‍යාව : 100

ගෝණීය උකාබද්ධ සංඛ්‍යාව III,II,I හා විශේෂ ගෝණී සියලුල උකාබද්ධ සේවක සංඛ්‍යාප සේ සැලකේ ( තහනුරු අනුමත ආයතන හා තහනුරු සංඛ්‍යාව උපලේඛන 01 හි දක්වා ඇත.)

07 බදවා ගැනීමේ ක්‍රමය

7.1 බදවා ගන්නා ප්‍රතිශතයන්

ධාරාව	ප්‍රතිශතය
විවෘත	100%
සිමික	-
කුසලතා	-

7.2 ටිවෘත බදවා ගැනීම

7.2.1 බදවා ගන්නා ගෝණීය : III

7.2.2 සුද්ධකම්

7.2.2.1 අධ්‍යාපන ප්‍රතිශතයන් : අ.පා.ස (සා.පා) විභාගයන් දෙවරකට නොවැඩි එරා ගණනාක්දී විෂයයන් 06 කට ගොනු ඇතුළත් පිරිසේයින් සම්මාන 02ක් සහිත ව සම්ඟ වි සිවිය යුතුය. (එකවර විෂයයන් 05 හි සම්ඟවිය යුතුය.)

**7.2.2.2 වෘත්තීය පුදුසුකම් :** අදාළ තනතුරට නියමිත පරිදි තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නියාමනය කරනු ලැබේ ඇති පරිදි තාක්ෂණික වෘත්තීය කුසලතාවන්හි (NVQ) අවම වශයෙන් දෙවන මට්ටමේ නිපුණතාවක් ලබා ගෙන තේවීම.

ජ්‍යෝති

රජයේ හෝ රජයේ උග්‍රපදි-විකුරන ලද ආයතනයක් මගින් පරිශ්චිත ලබන ආභාර පිසිම / පුපලවිදය පිළිබඳව තෙමසකට නොඅඩු වෘත්තීය පායමාලාවක් ගාරු තේවීම

### 7.2.2.3 පලපුරුද්ද:

රජයේ හෝ පොදුගලික ආයතනයක ව්‍යුහකට නොඅඩු කාලයීමාවක් අදාළ තනතුරට ගෝවිය කර තේවීය යුතු අතර පලපුරුද්ද පිළිගත ගැනී උද්ධාන මගින් සනාථ කළ යුතුය.

### 7.2.2.4 කායික පුදුසුකම්:

සැම අමැශ්‍යකායකුම් බේත්නාහිර පලාත යුතු ගෝවිය කිරීමට සහ ක්‍රියාත්මක රාජකාරී ඉතු කිරීමට ප්‍රමාණවක් ගාරිඹක සහ මානසික යෝගතාවයකින් පුක්ක විය යුතුය.

### 7.2.2.5 වෙනත් :

- අයදුම්කරුවන් ශ්‍රී ලංකාවේ පුරුෂීයකු විය යුතුය.
- යහපත් විරිතයකින් පුක්ක විය යුතුය.
- අයදුම්පත් හාරුගන්නා අවසාන දිනට පුරුෂීයන්හා වසර 03 ක කාලය යුතු බේත්නාහිර පලාත යුතු ස්ථීර පදාරිය තේවීය යුතුය.

## 7.2.3 වයස

7.2.3.1 අවම සීමාව : අවුරුදු 18

7.2.3.2 උපරිම සීමාව : අවුරුදු 45

(දැනට රාජා ගෝවිය රාජා ගෝවිය නිපුණ පිළි අයට උපරිම වයස සීමාව බල නොපැවැත්වේ.)

## 7.2.4 බෙදාවාගැනීමේ නුමය

7.2.4.1 උග්‍රිත විභාගය : අදාළ නොගෙවි.

7.2.4.2 වෘත්තීය පරික්ෂණ : අදාළ නොගෙවි.

7.2.4.3 භාමානය සම්මුඛ පරික්ෂණ : අදාළ නොගෙවි.

7.2.4.4. ව්‍යුහගත සම්මුඛ පරික්ෂණ

ලකුණු ලබාදෙනු ලබන ප්‍රධාන ශිර්ස	උපරිම ලකුණු ප්‍රමාණය	ඡෝරැගැනීමට සලකා බලනු ලබන අවම ලකුණු ප්‍රමාණය
විෂයානුවද්ධ දැනුම	25	
බෙදාවා ගැනීමේ මූලික අධ්‍යාපන පුදුසුකම් ලෙස දක්වා ඇති අ.පා.ය (සා.පා) විභාගයදී ලබාගෙන ඇති විෂයයන් යා සාම්මාන දෙකට අමිතරව සමන් ව ඇති විෂයයන් සඳහා ලබා ඇති භාමාර්ථ සඳහා විෂයයන් 02 ක උපරිමයකට යටින් ව ලකුණු ලබා ගේ.	10	
සාම්මාන සාමාර්ථයකට ලකුණු - 02		25%
සාම්මාන සාමාර්ථයකට ලකුණු - 03		
අධි සාම්මානයකට ලකුණු - 04		
විශිෂ්ට සාම්මානයකට ලකුණු - 05		
පලපුරුද්ද (වසරකට ලකුණු 02 බැහැන් උපරිම වසර 05 ශා සඳහා පිළිගත ගැනී උද්ධාන මගින් සනාථ කළ යුතුය.)	10	
අපෙරුෂය	05	

**7.2.4.4.1 ව්‍යුහගත සම්මුඛ පරික්ෂණ මණ්ඩලය පත්කරන බලධාරියා:  
අදාළ පත්වීම බලධාරයා**

සටහන : ව්‍යුහගත සම්මුඛ පරික්ෂණයෙන් ඉහළම ලක්ෂණ ලබා ගෙන ඇති අයදුම්කරුවන්ගේන් පුරුෂපාඩු ආරච්ඡු ලැබේ.  
සාමාන්‍ය සම්මුඛ පරික්ෂණයේදී පරික්ෂා කිරීමට නියමිත කරුණුද, එනම් තනතුරට අවශ්‍ය පූංසුකම් ප්‍රසාද ඇත්ද යන්නා ද මෙම ව්‍යුහගත සම්මුඛ පරික්ෂණයේදී පරික්ෂා කරනු ලැබේ.  
(ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය පිළිබඳ විස්තර - උපගේරන (02) දක්වා ඇත.)

**7.2.5 පෙදුම්පත් කැදුවීමේ ක්‍රමය :** රජයේ තැකට පත්‍රයේ හෝ ප්‍රසිද්ධ ප්‍රව්‍ය්‍යාපන් දැනුවින් මින් හෝ ප්‍රසිද්ධ නිශ්චිතයක් රාල කිරීම මැතිනි.

7.3 සිමිත බද්ධාගැනීම : අදාළ ගොවේ.  
7.4 කුසලතා පදනම මත බද්ධාගැනීම : අදාළ ගොවේ

**08 කාර්යක්ෂමතා කඩුම**

8.1

කුමන කාර්යක්ෂමතා කඩුම ද යන විට	කාර්යක්ෂමතා කඩුම සමත්වීය යුත්තේ නොපමණ වියර ගණනකට පෙර ද	කාර්යක්ෂමතා කඩුමේ ස්වභාවිය ලිඛිත පරික්ෂණය / වෘත්තීය පරික්ෂණය / සහතික පාඨමාලාව / ටෙක්නොලොජිජ්‍යාව
1 වන කාර්යක්ෂමතා කඩුම	III ලේඛියට බද්ධා ගෙන විසර තුන (03)ක් ගෙවීමට පෙර   වන කාර්යක්ෂමතා කඩුම	වාචික උපගේරන - 03
2 වන කාර්යක්ෂමතා කඩුම	II ලේඛියට උසස් වී වියර තුන (03)ක් ගෙවීමට පෙර 2 වන කාර්යක්ෂමතා කඩුම	වාචික උපගේරන - 04
3 වන කාර්යක්ෂමතා කඩුම	I ලේඛියට උසස් වී විසර පහ (05) ක් ගෙවීමට පෙර 3 වන කාර්යක්ෂමතා කඩුම	වාචික උපගේරන - 05

8.2 කාර්යක්ෂමතා කඩුම පවත්වනු ලබන්නේ නොපමණ කාලයකට වරක් ද? වර්ෂයකට වරක් හෝ අවශ්‍යකාව පරිදි

8.3 කාර්යක්ෂමතා කඩුම්මිලට අදාළ පරික්ෂණ පවත්වනු ලබන බලධාරයන් කුඩාන්ද?

- |                       |                            |
|-----------------------|----------------------------|
| 1 වන කාර්යක්ෂමතා කඩුම | අදාළ පත්වීම බලධාරයා විසින් |
| 2 වන කාර්යක්ෂමතා කඩුම |                            |
| 3 වන කාර්යක්ෂමතා කඩුම |                            |

**09 භාජා ප්‍රවීණතාවය**

9.1

භාජාව		ලබාගත යුතු ප්‍රවීණතාවය
i.	රාජ්‍ය භාජාව	රාජ්‍ය භාජාවක් නොවන භාජා මාධ්‍යකින් ගෝවියට බැඳුණු නිලධාරින් විසින් නියමිත රාජ්‍ය භාජා ප්‍රවීණතාවය පරිභාස කාලය තුළ ලබා ගත යුතුය.
ii.	අනෙක් භාජාව	රාජ්‍ය පරිභාලන විසරගේ 01/2014 අනුව පත්වීම දින ඩිට විසර 05 ක් අනුදෙන අදාළ මට්ටමේ භාජා ප්‍රවීණතාවය ලබා ගත යුතුය.
iii.	සහ්යාධාන භාජාව (අදාළ වන්නේ නම් පමණි)	අදාළ ගොවේ

## 10 ප්‍රේක්ෂිත උසස් කිරීම

### 10.1 III වන ප්‍රේක්ෂිතයේ පිට II වන ප්‍රේක්ෂිතව උසස් කිරීම

#### 10.1.1 සාමාන්‍ය කාර්ය සාධනය අනුව උසස් කිරීම

##### 10.1.1.1 සපුරාලිය පුණු සුදුසුකම් :

- i. පත්‍රිම ස්ථිර කර තිබූ.
- ii. අරක්කැලී නොතුරු III ප්‍රේක්ෂිතය අවම වශයෙන් වසර දහය (10) ක සක්‍රිය සේවා කාලයක් සම්පූර්ණ කර තිබූ හා එම කාලයට නියමිත සියලුම රුපුරුණ වර්ධක නියමිත දිනට උපයාගෙන තිබූ.
- iii. අනුමත කාර්යයාධාන ඇගයීම් පරිපාලිය අනුව උසස්වීම් දිනට පෙර තුළ ව්‍යු වසර දහය (10)ක් තුළ සංඛ්‍යාදයක මෙවතෙම හෝ රීට ඉහළ කාර්යයාධානයේ පෙන්වුම් කර තිබූ.
- iv. උසස්කිරීම් දිනට පුරවායන්නාම වසර පහ (05) තුළ සංඛ්‍යාදයක සේවා කාලයක් සම්පූර්ණ කර තිබූ.
- v. අදාළ මට්ටම් අභ්‍යන්තරය හා ප්‍රවීණතාව ලබා ගෙන තිබූ.
- vi. අදාළ කාර්යක්ෂමතා කඩුම් පරිජාතය සමඟ වි තිබූ.

##### 10.1.1.2 උසස්කිරීම් තුමය :

සුදුසුකම් සම්පූර්ණ කරන සේවකයන් II වන ප්‍රේක්ෂිතව උසස් කිරීම සඳහා පත්‍රිම බලධාරයා වෙත නියමිත ආකෘති ප්‍රාය මගින් ඉල්ලීමක් කළ විට සේවයේ වසර 10 සම්පූර්ණ කරන දින හෝ සුදුසුකම් සම්පූර්ණ කරන දිනය යන දින අදැකෙන් පසුව රැඳුමින දින පිට II ප්‍රේක්ෂිතව උසස්වීම් ලබා ගැනු ලැබේ.

### 10.2 II වන ප්‍රේක්ෂිතයේ පිට I වන ප්‍රේක්ෂිතව උසස් කිරීම

#### 10.2.1 සාමාන්‍ය කාර්ය සාධනය අනුව උසස් කිරීම

##### 10.2.1.1 සපුරාලිය පුණු සුදුසුකම් :

- i. අරක්කැලී නොතුරු II ප්‍රේක්ෂිතය අවම වශයෙන් වසර නවය (09) ක සක්‍රිය සේවා කාලයක් සම්පූර්ණ කර තිබූ හා එම කාලය තුළ සියලුම රුපුරුණ වර්ධක දිනට උසස්වීම් ප්‍රාය මගින් ඉල්ලීමක් කළ විට සේවයේ වසර 10 සම්පූර්ණ කරන දින හෝ රීට ඉහළ කාර්යයාධානයේ පෙන්වුම් කර තිබූ.
- ii. අනුමත කාර්යයාධාන ඇගයීම් පරිපාලිය අනුව උසස්වීම් දිනට පෙර තුළ ව්‍යු වසර නවය (09)ක් තුළ සංඛ්‍යාදයක හෝ රීට ඉහළ කාර්යයාධානයේ පෙන්වුම් කර තිබූ.
- iii. උසස් කිරීම් දිනට පුරවායන්නාම වසර පහ (05) තුළ සංඛ්‍යාදයක සේවා කාලයක් සම්පූර්ණ කර තිබූ.
- iv. අදාළ කාර්යක්ෂමතා කඩුම් පරිජාතය සමඟ වි තිබූ.

##### 10.2.1.2 උසස්කිරීම් තුමය :

සුදුසුකම් සම්පූර්ණ කරන සේවකයන් I වන ප්‍රේක්ෂිතව උසස් කිරීම සඳහා පත්‍රිම බලධාරයා වෙත නියමිත ආකෘති ප්‍රාය මගින් ඉල්ලීමක් කළ විට පත්‍රිම බලධාරයා විමින් II ප්‍රේක්ෂිතයේ වසර නවය (09) ක් සම්පූර්ණ කරන දින හෝ සුදුසුකම් සම්පූර්ණ කරන දිනය යන දින අදැකෙන් පසුව රැඳුමින දින පිට I ප්‍රේක්ෂිතව උසස්වීම් ලබා ගැනු ලැබේ.

10.3 | වන ග්‍රේනියේ සිට විශේෂ ග්‍රේනියට උසස් කිරීම

10.3.1 සාමාන්‍ය කාර්ය සාධනය අනුව උසස් කිරීම

10.3.1.1 සපුරාලිය යුතු පූදුකම් :

- i අරක්කැමි නෙතුවර් | වන ග්‍රේනියේ අවම විශාලයන් වයර නවය (09) ක සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර තේවීම හා එම කාල පිළාවට අදාළ සියලුම වැළැඳ වර්ධන උපයාගෙන තිබේ
- ii අනුමත කාර්යසාධනය ඇගිල් පරිපාරිය අනුව උසස්වීමේ දිනට පෙරානුව යු විසර නවය (09) තුළම සක්‍රීදායක හෝ රිප ඉහළ කාර්යසාධනයක් පෙන්වුම් කර තිබේ
- iii උසස්වීම් දිනට පුරවාසන්න වයර පහ (05) තුළ සක්‍රීදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබේ.
- iv අදාළ කාර්යක්ෂමතා කඩුම් පරික්‍රාය සමන් වී තිබේ.

10.3.1.2 උසස්කිරීමේ ක්‍රමය :

පූදුකම් සම්පූර්ණ කරන සේවකයන් විසින් නියමිත ආකෘති පත්‍රය අනුව පත්‍රකිරීම බලධාරකා වෙත ඉල්ලීමක් කළ විට පත්‍රකිරීම බලධාරකා විසින් පූදුකම් පරික්‍රා කිරීමෙන් අනුරුද්ව පූදුකම් ලබන දිනය හෝ | වන ග්‍රේනියේ විසර නවය (09) ක සක්‍රීය සේවා කාලය සම්පූර්ණ කළ දිනය යන දින දෙනෙක් පෙළව රුදු දෙනෙක් දින සිට තුළයාත්මක වන පරිදි විශේෂ ග්‍රේනියට උසස් කිරීම පත්‍රකිරීම බලධාරකා විසින් සිදු කරනු ලැබේ

සටහන

සක්‍රීදායක අසේවා කාලය:

සක්‍රීදායක සේවා කාලයක් යනු රජයේ නිලධාරියෙකු විසින් කාර්යක්ෂමත්ව හා අනාභ්‍ය රාජකාරිය ඉතුළු කිරීම මගින් ද, සමන් යිය යුතුව තීවු කාර්යක්ෂමතා කඩුම් නියමිත දිනට සමන්වීම මගින් ද ජ්‍යෙෂ්ඨ කිරීම සඳහා අවශ්‍ය පූදුකම් සම්පූර්ණ කිරීම මගින් ද එම කාලය තුළදී උපයා යන පූදුව තීවු සියලුම වැළැඳ වර්ධන උපයාගෙන ඇත්තා යු සහ ඔහු විසින් දැඩිව ලැබේ පූදු වර්දක් පිදු නොකරන උදා වු කාල පිළාවක් වන්නේය, (අවවාද කිරීම/ තදින් අවවාද කිරීම හැර)

සක්‍රීය අසේවා කාලය :

සක්‍රීය සේවා කාලය යනු සටහන් නෙතුවරට අදාළ වැළැඳ ලබමින් යනා විශාලයන්ම් රාජකාරියෙහි යෙදී කිරීම සේවා කාලය ට්‍රේ. රජයෙන් අනුමත පූදුකම තීවුයා මුදු වැළැඳ වැළැඳ රිනින තීවුයා කාල පරිවිශ්චයන් සක්‍රීය සේවා කාලය සඳහා ගණනය කරනු නොලබන්නේය.

11 තනතුරුවලට පත්‍රකිරීම : : අදාළ නොවේ

12 බස්නාහිර පළාත් සහ රාජ්‍ය අසේවා ආකෘතියන් සහ කාර්ය පටිපාටික රිනිවල දැක්වෙන පොදු ගොන්දේපි විලට පරිබාහිර වන්නායු නොනැදේපි :

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ විධිවිධානවලට ද, බස්නාහිර පළාත් සහ මූල්‍ය රිනි සංග්‍රහයට ද, කළුන් කළ බස්නාහිර පළාත් සහාලේ ගරු ආශ්‍රිකාරුමා විසින් පනවනු ලබන රෙගුලාඩි විලට නොහැන් නියෝගවලට ද, බස්නාහිර පළාත් රාජ්‍ය සේවා ආකෘතියන් සහාව විසින් කළුන් කළ පනවනු ලබන වෙනත් අරගුලාඩි නොහැන් නියෝගවලට ද, අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තු නියෝගවලට ද අනුව කටයුතු කළ යුතු ය.

- 13 බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහා කාරුය පටිපාටික රිනිවල දැක්වෙන අරථ නීරුපණවලට පරිඛාලිර වන්නායි අරථ නීරුපණ :

බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවා ගොමිෂන් සහා කාරුය පටිපාටික රිනි වල දැක්වෙන අරථ නීරුපණ වලට පරිඛාලිර වන්නා යුතු අරථ නීරුපණ කියිවක් වටෙනාත් ඒ යමුත්තේයන් බස්නාහිර පලාත් රාජ්‍ය සේවා ගොමිෂන් සහාව / බස්නාහිර පලාත් ගරු ආයෝගිකාරකුමා විමසා කටයුතු කරනු ඇත.

- 14 ග්‍රේනි තුමයට අන්තර්ග්‍රහණය

#### 14.1 III ග්‍රේනියට අන්තර්ග්‍රහණය කිරීම

- 14.1.1 මෙම බදවා ගැනීමේ පරිපාටිය අනුමත වන දිනට අරක්කැමි තනතුරේ වසර දහයක (10) යැනිය සේවා කාලයක් සපුරා නොමැති, සේවකයින් III ග්‍රේනියට අන්තර්ග්‍රහණය කරනු ලැබේ

#### 14.2 II ග්‍රේනියට අන්තර්ග්‍රහණය කිරීම

- 14.2.1 මෙම බදවා ගැනීමේ පරිපාටිය අනුමත වන දිනට අරක්කැමි තනතුරේ වසර දහය (10) කට එකි සත්‍යිය සේවා කාලයක් සපුරා ඇති, එහෙත් වසර දහ නමය (19) කා සත්‍යිය සේවා කාලයක් සපුරා නොමැති, සේවා ජ්‍යෙෂ්ඨ කර ඇති, අදාළ කාලය තුළ වැටුප් වරධන සියල්ල උපයා මගා ඇති සේවකයින් II ග්‍රේනියට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

- 14.2.2 අරක්කැමි තනතුරේ || ග්‍රේනියේ වසර නවය (09) කා සේවා කාලයක් සම්පූර්ණ කර නොමැති වැටුප් වරධන සියල්ල උපයාගෙන ඇති නිලධාරයන් || ග්‍රේනියට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

#### 14.3 I ග්‍රේනියට අන්තර්ග්‍රහණය කිරීම

- 14.3.1 මෙම බදවා ගැනීමේ පරිපාටිය අනුමත වන දිනට අරක්කැමි තනතුරේ III ග්‍රේනියේ වසර දහ නවය (19) ක් හෝ ටීට වැඩි සත්‍යිය සේවා කාලයක් සම්පූර්ණ කර ඇති, එහෙත් වසර විසි අවක (28) සත්‍යිය සේවා කාලයක් සපුරා නොමැති, එම කාලය තුළ වැටුප් වරධන සියල්ල උපයාගෙන ඇති සේවා ජ්‍යෙෂ්ඨ කර ඇති සේවකයින් I ග්‍රේනියට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

- 14.3.2 අරක්කැමි තනතුරේ || ග්‍රේනියේ වසර නවය (09) ක් හෝ ටීට වැඩි සත්‍යිය සේවා කාලයක් සම්පූර්ණ කර ඇති එහෙත් වසර දහ අවක (18) කා සත්‍යිය සේවා කාලයක් සම්පූර්ණ කර නොමැති, වැටුප් වරධන සියල්ල උපයාගෙන ඇති සේවකයින් | ග්‍රේනියට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

- 14.3.3 අරක්කැමි තනතුරේ | ග්‍රේනියේ වසර නවයක (09) සත්‍යිය සේවා කාලයක් සම්පූර්ණ කර නොමැති සේවකයින් | ග්‍රේනියට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

#### 14.4 විශේෂ ග්‍රේනියට අන්තර්ග්‍රහණය කිරීම

- 14.4.1 මෙම බදවා ගැනීමේ පරිපාටිය අනුමත වන දිනට අරක්කැමි තනතුරේ || ග්‍රේනියේ වසර විසි අවක (28) ක් හෝ ටීට වැඩි සත්‍යිය සේවා කාලයක් සම්පූර්ණ කර ඇති, අදාළ කාලය තුළ වැටුප් වරධන සියල්ල උපයාගෙන ඇති, සේවා ජ්‍යෙෂ්ඨ කර ඇති සේවකයින් විශේෂ ග්‍රේනියට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

- 14.4.2 අරක්කැමි තනතුරේ || ග්‍රේනියේ වසර (18) කා සත්‍යිය සේවා කාලයක් සම්පූර්ණ කර ඇති, අදාළ කාලය තුළ වැටුප් වරධන සියල්ල උපයාගෙන ඇති සේවකයින් විශේෂ ග්‍රේනියට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

- 14.4.3 අරක්කැමි තනතුරේ | ග්‍රේනියේ වසර නවය (09) කා සත්‍යිය සේවා කාලයක් සම්පූර්ණ කර ඇති, අදාළ කාලය තුළ වැටුප් වරධන සියල්ල උපයාගෙන ඇති නිලධාරයන් විශේෂ ග්‍රේනියට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

**සටහන :** කිසියම් සේවකයෙකුට ගේකීයක් රිනිනව පත්වීම් ලබා දී ඇත්නම් එම පියලම් සේවකයින් III ගේකීයයේ පිටියා සේ සළකා අන්තර්ග්‍රහණ කටයුතු මිදුකළ යුතුය.

අන්තරුහණය කරන දිනට අන්තරුහණය කරන සේවයට පත්වීමට අවශ්‍ය සේවා කාලයට වඩා වැඩිපුර සේවය කර ඇති කාලය රිඛන ඉහළ කනෙකුරට උසස් කිරීමේදී අවශ්‍ය සේවා කාලය සඳහා ගණනය කරනු ලැබේ.

අන්තරුහණය කිරීම වන වැටුපේ ගෙවීම ආයතන යාග්‍රහයේ VII වන පරිවශේදයේ 4 වන වගක්නී අනුව විය යුතු අතර එහිදී වැටුපේ වර්ධන දිනයේ වෙනසක් සිදු නොවනු ඇත. මෙහිදී ලබමින් පිටි වැටුප නව වැටුපේ පරිවශේදයේ වැටුපේ පියවරට ඔවුන් වන අවස්ථාවකදී වැටුපේ පියවරකි වෙනසක් ඇති නොවේ.

- 15 මෙම පරිපාලියේ විධිවිධාන සඳහා නොමැති කරුණු සම්බන්ධයෙන් බ්‍රස්තාලිර පදාන් ගරු ආණ්ඩුකාරණම් විමසා හිරණය කරනු ඇත.

සකස් කළේ: අන්සන D. A. තත්ත්වභාෂ්‍ය පරිජීව කළේ: එම්. එම්. ඩැලුම්ඩිර්  
 (විෂයභාර මාණ්ඩලික නිලධාරීයා) පරිපාලන නිලධාරී (පරිද හා පෙනුම)  
නැගුහුණුවාදා ප්‍රතිචාරය ප්‍රධාන ලේකම් කාර්යාලය  
 නිර්මදය කර ඉටුවීපත් කරමි බිස්නායිර ප්‍රතාජ් සහාය

1112

Digitized by srujanika@gmail.com

අත්සන .....

(අදාළාර්තාමලින්තු ප්‍රධානී)

నాలు డి. ఎస్. వి. లక్ష్మికుం రూపదింశ

ବିଜ୍ଞାନ ପରିଷଦ

ଶ୍ରୀମତୀ ପିଲାଦ ଓ ପଣ୍ଡିତ

— බිජ්‍යාමියා පැහැඳ යෙහුව

ଓয়ামি আংকায়:.....

१२५

අත්සන : .....

56

בנתן

ଶିଳ୍ପିଙ୍କାର

ଯୋଗ୍ୟ ଅନୁକ୍ରମ: C50 / PTR / 11 / 3 / 1 / 12

පෙන්නාහිර පදාත් රාජ්‍ය සේවකේ ප්‍රාථමික අරධ ගිල් පිය සේවා ගණයේ අරක්කැලී තනතුර සඳහා ඇයාගින මෙම බෙදාව ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිය ඇතුළත කිරීම කිරීදෙය කරමි.

ଦିନୟ ୨୦୧୪ /୦୬ /୧୦

අභ්‍යන්තර : .....  
නම : .....  
ප්‍රධාන ලේකම (බ.ඩී)  
නිලම්පූඩ්

ఎం. శత్రువు రామానుజన్ - విశ్వాస పత్రిక

යොමු අංකය: 1/4/215/103

බස්නාතිර පලාත් රාජ්‍ය මය්ටිලදේ ප්‍රාථමික අරධ ශිල්පීය සේවා ගණයේ අරක්ෂාලි තහාතුර සඳහා යෝජිත මෙම බදුව  
ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිය බස්නාතිර පලාත් සහ රාජ්‍ය මය්ටිලදේ සභාව විසින් නිර්මාණ කර ඇත.

දිනය 2014.08.14

අත්සන : .....  
නම : .....

*Shanu*

ලේකම්  
පලාත් රාජ්‍ය සේවා මකාමිජන් සභාව  
නිලම්පාටි

වි. රාජපාති

ලේකම්

පලාත් රාජ්‍ය සේවා මකාමිජන් සභාව

බස්නාතිර පාලාත්

අයාමු අංකය: 1/14/206

බස්නාතිර පලාත් රාජ්‍ය මය්ටිලදේ ප්‍රාථමික අරධ ශිල්පීය සේවා ගණයේ අරක්ෂාලි තහාතුර සඳහා යෝජිත මෙම බදුව  
ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිය 2014.8/18 දින ගරු ආණ්ඩුකාරණා විසින් අනුමත කරන ලදී.

දිනය 2014/8/18

අත්සන : .....  
නම : .....

*dry*

ආණ්ඩුකාර ලේකම්  
නිලම්පාටි  
සුවිල් අංචිවරුදෙනු,  
ච.ප. ආණ්ඩුකාර ලේකම්  
ච.ප. ආණ්ඩුකාර ලේකම් කාරුගැලුව  
98/4, තැව්වෙලාක් පාර,  
කොළඹ 05.

අරක්කුම් තහතුරු අනුමත ආයතන හා අනුමත තහතුරු සංඛ්‍යාව

අරක්කුම් තහතුරු අනුමත ආයතන	අනුමත තහතුරු සංඛ්‍යාව
පදාන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව - අධ්‍යාපන සම්පන් මධ්‍යස්ථාන (මිගොඩ, නිවිටඩ්වි, පන්නීපිටිය, හැංච්ල්)	05
කළාප අධ්‍යාපන කාර්යාලය මිනුවන්ගොඩ - පාසල්	01
කළාප අධ්‍යාපන කාර්යාලය කැලණිය - පාසල්	01
කළාප අධ්‍යාපන කාර්යාලය පිළියන්දල - පාසල්	01
කළාප අධ්‍යාපන කාර්යාලය කළතර - පාසල්	01
පදාන් කාමිකරම දෙපාර්තමේන්තුව - දියුත්තික පුදුණු මධ්‍යස්ථාන (ජාරණ, ජාම්පාගම, වැල්පිට, අභ්‍යන්තරය)	06
පදාන් කාමිකරම දෙපාර්තමේන්තුව - ගේවාස්ථා පුදුණු මධ්‍යස්ථානය බෝෂුවල	02
පදාන් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව	51
පදාන් ආස්ථ්‍රීවිද දෙපාර්තමේන්තුව (මිගොඩ රෝහල)	02
පදාන් සමාජ සේවා දෙපාර්තමේන්තුව - ගැංගොඩවිල නිවාසයය	04
පදාන් සමාජ සේවා දෙපාර්තමේන්තුව - මිරිගම වැඩිණිට නිවාසය	04
පදාන් සමාජ සේවා දෙපාර්තමේන්තුව - මිරිගම ලමා නිවාසය	02
පදාන් සමාජ සේවා දෙපාර්තමේන්තුව - දෙනිවල මන්ද මානසික ලමා නිවාසය	02
පරිවාස හා ලම්භාරක්ෂක ගේවා දෙපාර්තමේන්තුව රමුමුණුගල සහතික කළ පාසල - 04 මාගකාල සහතික කළ පාසල - 04 } රදුමුම නිවාසය රමුමුණුගල - 04 } රදුමුම නිවාසය මාගකාල - 04 } රුපයේ රදුමුම මධ්‍යස්ථානය - 02 }	18
එකතුව	100

බස්නාතිර පලාත් රාජ්‍ය සේවයේ අරක්කුම් තහතුරේ ||| ශේෂීයට බදවා ගැනීම සඳහා වන ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය

1. පරික්ෂණයේ නම : බස්නාතිර පලාත් රාජ්‍ය සේවයේ අරක්කුම් තහතුරේ ||| ශේෂීයට බදවා ගැනීම සඳහා වන ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය
2. සම්මුඛ පරික්ෂණය සඳහා ලකුණු ලබාදෙන ක්ෂේත්‍ර සහ ලකුණු ප්‍රමාණයන් :

ලකුණු ලබාදෙන ලබන ප්‍රධාන ක්ෂේත්‍ර	උපරිම ලකුණු ප්‍රමාණය	නොරාගැනීමට සලකා බලනු ලබන අවම ලකුණු ප්‍රමාණය
1. විෂයානුවිද්ධ දැනුම ආහාරවල පර්ශ්‍යනය යුතු කෙන ආකාරයට ආහාර පිළිගෙයල කිරීම ආහාර කළේ තබා ගැනීම සම්බන්ධ දැනුම (වාචික ප්‍රශ්න විමසා ලකුණු ලබා දෙනු ලැබේ.)	15	
2. අමතර අධ්‍යාපන යුදුදුකම් උදවා ගැනීමේ මූලික අධ්‍යාපන යුදුදුකම් ලෙස දක්වා ඇති අ.ඩා.ස (යා.පෙ) විෂයාගේදී ලබාගත ආත්ම විෂයයන් හෝ ඒ සහ සම්බන්ධ අමතරව සම්බන්ධ ව ඇති විෂයයන් සඳහා ලබා ඇති සාමාර්ථ සඳහා විෂයයන් 02 ක උපරිමයකට යටත් ව ලකුණු ලබා දේ. සාමාන්‍ය සාමාර්ථයකට ලකුණු - 02 සම්මුඛ සාමාර්ථයකට ලකුණු - 03 අධි සම්මුඛයකට ලකුණු - 04 විශිෂ්ට සම්මුඛයකට ලකුණු - 05	10	50%
3. පළපුරුද්ද (වසරකට ලකුණු 02 බැහින් උපරිම වසර 05 ක් සඳහා ) (විළිගත තැකි ලේඛන මගින් සහාය කළ යුතුය.)	10	
4. ගෞරුණය	05	
	එකතුව	<u>50</u>

3. සම්මුඛ පරික්ෂණය පවත්වනු ලබන බලධාරියා ; පත්‍රිම බලධාරයා
4. ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය පවත්වනු ලබන්නේ කොපම් කාලසීමාවකට වරක් ද යන වග : අවශ්‍යකාවය පරිදි

සකස් කළදී : අන්සන : .....  
(විෂයාර නිලධාරියා)  
නම : .....  
තහතුරු : .....  
දිනය : .....

අන්සන : .....  
(මධ්‍යාර්ථකම්න්තු ප්‍රධානියා)  
නම : .....  
තහතුරු : .....  
දිනය : .....

පරික්ෂා කළදී : අන්සන : .....  
(විෂයාර මාණ්ඩලික නිලධාරියා)  
නම : .....  
තහතුරු : .....  
දිනය : .....

බස්නාහිර පදාන් රාජ්‍ය සේවයේ අරක්ෂාම් තනතුරේ III ශේෂීයට අදාළ කාර්යක්‍රමතා කඩුම් විභාගය සඳහා වන ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය

1. පරික්ෂණයේ නම : බස්නාහිර පදාන් රාජ්‍ය සේවයේ අරක්ෂාම් තනතුරේ III ශේෂීයට අදාළ කාර්යක්‍රමතා කඩුම් විභාගය සඳහාවන ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය
2. ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය සඳහා ලකුණු ලබාගදන ක්ෂේත්‍ර සහ ලකුණු ප්‍රමාණයන් :

ලකුණු ලබාගදන ලබන ප්‍රධාන ක්ෂේත්‍ර		උපටීම ලකුණු ප්‍රමාණය	අන්තරාගැනීමට සලකා බලනු ලබන අවම ලකුණු ප්‍රමාණය
i.	ආහාරවල ගෙවීමෙන් යෙකෙන අයුරින් ආහාර පිශීම පිළිබඳ දැනුම හා ආහාර කළේ තබා ගැනීම පිළිබඳ දැනුම මූනා බැඳීම	60	40%
ii.	ආහාර පිළිගැනීමේ	40	

3. ව්‍යුහගත සම්මුඛ පරික්ෂණ මණ්ඩලය පත් කරනු ලබන බලධාරියා : පත්වීම බලධාරයා
4. ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය පවත්වනු ලබන්නේ කොළඹ කාලයිමාවකට වරක් ද යන වග :  
වර්ෂයකට වරක් හෝ අවශ්‍යතාව පරිදි

සකස් කළේ : අත්සන : .....  
(විෂයභාර නිලධාරියා)

නම : .....  
තනතුර : .....  
දිනය : .....

පරික්ෂා කළේ : අත්සන : .....  
(විෂයභාර මාණ්ඩලික නිලධාරියා)

නම : .....  
තනතුර : .....  
දිනය : .....

අත්සන : .....  
(අදාළකමෙන්තු ප්‍රධානීයා)  
නම : .....  
තනතුර : .....  
දිනය : .....

බස්නාඩිර පදාන් රාජ්‍ය සේවයේ අරක්ෂාම් තහනුරේ II ශේෂීයට අදාළ කාර්යක්ෂමතා කඩුම් විභාගය සඳහා වහා ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය

1. පරික්ෂණයේනම : බස්නාඩිර පදාන් රාජ්‍ය සේවයේ අරක්ෂාම් තහනුරේ II ශේෂීයට අදාළ කාර්යක්ෂමතා කඩුම් විභාගය සඳහා වහා ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය
2. ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය සඳහා ලකුණු ලබාදෙන ක්මේල් සහ ලකුණු ප්‍රමාණයන් :

ලකුණු ලබාදෙනු ලබන ප්‍රධාන ක්මේල්	උපරිම ලකුණු ප්‍රමාණය	නොරාගැනීමට යළුකා බලනු ලබන අවම ලකුණු ප්‍රමාණය
ආයතන සංග්‍රහයේ I, II, III, VII, XII, XIII, XXI, XXIV පරිවර්තීවලට අදාළ මූලික දැනුම පරික්ෂා කිරීම	100	40%

3. ව්‍යුහගත සම්මුඛ පරික්ෂණ මෘත්‍යුජ්‍ය පත්‍රකරණ ලබන බලධාරියා : ප්‍රේමික බලධාරියා
4. ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය පවත්වනු ලබන්නේ නොපමණ කාලයිමාවකට වරක් ද යන වග : වර්ෂයකට වරක් හෝ අවශ්‍යතාවය පරිදි

යක්‍ය කළේ : අත්සන : .....

(විෂයභාර නිලධාරියා)

නම : .....

තහනුර : .....

දිනය : .....

පරික්ෂා කළේ : අත්සන : .....

(විෂයභාර ජෝන්ස් මාන්යලික නිලධාරියා)

නම : .....

තහනුර : .....

දිනය : .....

අන්සන : .....

(අදාළ මෘත්‍යුජ්‍ය ප්‍රධානීයා)

නම : .....

තහනුර : .....

දිනය : .....

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ අරක්ෂාම් තනතුරේ | ශේෂීයට අදාළ කාර්යක්‍රමතා කැඩලුම් විභාගය සඳහා වන ව්‍යුහගත් සම්මුඛ පරික්ෂණය

1. පරින්ශකාලයේ නම : බස්නාහිර පදාන් රාජ්‍ය අයේවාගේ අරක්කුම් සහතිතයේ | ප්‍රේක්ෂිත අදාළ කාර්යාලයා කඩුම් විභාගය දඳානා වන ව්‍යුහගත සම්මුඛ පරින්ශකාලය
  2. සම්මුඛ පරිජාතයසදහා ලකුණු ලබාදෙන ක්ෂේත්‍ර සහ ලකුණු ප්‍රමාණයන් :

ලකුණු ලබාදෙනු ලබන ප්‍රධාන ක්ෂේත්‍ර	දිපරිමි ලකුණු ප්‍රමාණය	නොරුගුනීමට සලකා බැඳුනු ලබන අවම ලකුණු ප්‍රමාණය
පළමුවන හා දෙවන කාර්යක්ෂමතා කඩුම් පරිශෘජයේදී ආවරණය යුතු විෂයයන්ට අදාළ ව ගන තුළ සේවා කාලය තුළ යිදුවේ ඇති වෙනස්වීම් හා තව ප්‍රවීණතාවන් පිළිබඳ සේවකයාගේ දැනුම් හා කුසලතාව මූනු බැඳීම	100	40%

3. සම්මුඛ පරික්ෂණ මණ්ඩලය පත් කරනු ලබන බලධාරීයා : පත්වීම බලධරයා
  4. ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය පවත්වනු ලබන්නේ නොපමණ කාලයීමාවකට විරස් ද යන විට :  
විරෝධකටවරස් හෝ අවශ්‍යතාවයපමු

සකස් කළේ : අන්දන : .....  
(විෂයභාර නිලධාරීයා)

නම : .....

ତନ୍ତ୍ରି : .....

ଦ୍ୱାରା ପରିଚୟ :

ပရික්හා කළේ : අත්සන : .....

(විෂයභාර මාන්දේපලික නිලධාරීයා)

නම : .....

தனதுர்.....

ଦିନାଯ : .....

අත්සන : .....

( ගෙඹුරුතාමේන්තු ප්‍රධානීයා )

ନାମ : .....

தமிழர் : .....

ଦେଖାଯ় : .....

ଫେରୁ ଉପଚାରିତ ଲବାଗୁଡ଼ିମ କଣ୍ଠରୁ ବୁ ଅଯନ୍ତିପଥ

- |       |  |                   |
|-------|--|-------------------|
| 1.    | නිලධාරයා පිළිබඳ මත්‍යෝග සේවක නොවුම් තුළ  |                   |
| 1.1   | අයදුම්කරුගේ සම්පූර්ණ නම :  |                   |
| 1.2   | හැඳුනුම්පත් අංකය :   |                   |
| 1.3   | සේවා සේවක සහ එහි ලිපිනය :  |                   |
| 1.4   | අයත් වන සේවය හා තනතුර :  |                   |
| 1.5   | අයත්වන සේවා ගණය හා ග්‍රේණිය :  |                   |
| 2.    | ප්‍රතිම පිළිබඳ මත්‍යෝග සේවක නොවුම් තුළ   |                   |
| 2.1   | ප්‍රතිම දිනය :   |                   |
| 2.2   | ප්‍රතිම ස්ථීර කළ දිනය :  |                   |
| 2.3   | සමත් වූ කාර්යක්ෂමතා කඩිතුම හා සමත් දිනය :  |                   |
|       | සමත් වූ කාර්යක්ෂමතා කඩිතුම   | සමත්වීය යුතු දිනය |
|       |  | සමත් වූ දිනය      |
| 2.4   | සමත් වූ භාෂා පුරුෂතා මට්ටම හා සමත් දිනය :  |                   |
|       | සමත් වූ භාෂා පුරුෂතා මට්ටම   | සමත්වීය යුතු දිනය |
|       |  | සමත් වූ දිනය      |
| 3.    | උසස්වීමට අදාළ මත්‍යෝග සේවක   |                   |
| 3.1   | උසස්වීමට අපේක්ෂිත ග්‍රේණිය :   | II / I / විශේෂ    |
| 3.2   | උසස්වීමට අපේක්ෂිත බාරාව :  | සාමාන්‍ය          |
| 3.3.1 | අවශ්‍ය සක්‍රීය සේවා කාලය සම්පූර්ණ කර තිබේද?  | මුව / නැත         |
| 3.3.2 | සක්‍රීය සේවා කාලය සම්පූර්ණ කළ දිනය .....   |                   |
| 3.3.3 | අපේක්ෂිත සක්‍රීය සේවා කාලය තුළ සතුවුදායක මට්ටමෙන් හෝ එවැනි මට්ටමෙන් සාධනයක් පෙන්වුම් කර තිබේද? මුව / නැත |                   |
| 3.3.4 | තිබුම් වැළැඳු සියල්ල උපයාගෙනති තිබේද?  | මුව / නැත         |
|       | උසස්වීමට යුතුවායන්හා පස් වසර තුළ සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබේද?                                | මුව / නැත         |

3.3.5	විනය දකුවත් ලබා තිබේද?	මිල / නැත
3.4.6	සුරියෙහි කාර්ය සාධනය යටතේ වූ ලිඛිත විභාගය සමඟ් වූ දිනය	.....
3.4.7	විභාගයේදී ලබාගත් ලකුණු ප්‍රමාණය : .....	
3.4.8	සුරියෙහි කාර්ය සාධනය යටතේ වූ ලිඛිත විභාගයට පෙනී සිටි වාර ගණන : .....	
3.4.9	නියමිත දිනට සුරියෙහි කාර්ය සාධනය සඳහා වූ අඩියෝගාතා පරිජෘණය සමඟ්වීමට තොගැනී වූ ඇයේ නම් රේට ජේතු : .....	
4.	අයදුම්කරුගේ ප්‍රකාශය ඉහත සඳහන් සියලු තොරතුරු සකස භා නිවැරදි බවත් ,මා ණට විරුද්ධව තොනිම් විනය පරිජෘණයක් තොගැනී බවත් ..... දින සිට සාමාන්‍ය කාර්යසාධනය / සුරියෙහි කාර්ය සාධනය යටතේ II / I / විශේෂ ප්‍රශ්නයට උසස්වීමට අදාළ ප්‍රයුහනම් පුදුරා ඇති බවත් අන්තික කරමි.	
5.	දිනය : .....	නිලධරයාගේ අත්සන
5.	ආයතන ප්‍රධානීගේ නිර්දේශය ඉහත සඳහන් සියලු තොරතුරු සකස භා නිවැරදි බවත් ,ඉහත නම් සඳහන් ..... මහජා / මිය / මෙනියය ..... ගේරා ගණයේ ..... ප්‍රශ්නයට සාමාන්‍ය කාර්යසාධනය / සුරියෙහි කාර්යසාධනය යටතේ උසස් කිරීම සඳහා වූ සියලු කරුණු යම්පුරුණ කර ඇති බවත්, සැහිලකට පත්වේම්.ලේ අනුව එම නිලධරයා ඉහත ප්‍රශ්නයට උසස් කිරීම නිර්දේශ කරමි.	
6.	අත්සන : .....	අත්සන : .....
6.	නිල මුදාව : .....	නිල මුදාව : .....
6.	ආයතන ප්‍රධානී විසින් ඉහතින් දක්වා ඇති කරුණු නිවැරදි බවත් /නිවැරදි තොවන බවත් ,ලේ අනුව ඉහත නිර්දේශ භා එකඟ වන බවත් / තොවන බවත්, කාරුණිකව දන්වම්.	අත්සන : .....
6.	අත්සන : .....	අත්සන : .....
6.	නිල මුදාව : .....	නිල මුදාව : .....

కుమార అప్పులు విజిన్ ల్యూటిక్ కంపనీ లి.  
కొన్కన నిధి : 11/14/166. దినం : 11/14  
2014-8-18